

රිදිමාලියද්ද ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

රිදිමාලියද්ද ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සමග 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට රිදිමාලියද්ද ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවයමෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරුකිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරිමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභරිමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ගිණුම්කරණ ඇස්තමේන්තුවල, සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත්ව ඇත.

1.6. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂය රු.2,428,666 ක් විය.	පරීක්ෂා කර බලා නිරවුල් කිරීමට කටයුතු කරන ලෙස විෂය භාර නිලධාරියාට උපදෙස් ලබාදී ඇති බව.	අවිනිශ්චිත ගිණුම නිරවුල් කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේදී ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘති (LDSP) අරමුදල් යටතේ වැඩ නිමකර තිබුණු ගොඩනැගිලි 02 ක නිම වැඩ වටිනාකම රු.35,374,976 ක් වුවද, එය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ රු.12,622,441 ක් ලෙස දක්වා තිබුණි.	නිරවුල් කිරීමට කටයුතු කරන ලෙස විෂය භාර නිලධාරියාට උපදෙස් ලබාදී ඇති බව.	වත්කම් නිවැරදිව ගිණුම් ගතකළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබෙන බවට හා පැවැත්ම නිශ්චිත නොවන වසර 10කට වඩා පැරණි රු.2,811,156 ක් හිඟ හිටි ප්‍රාග්ධන ආධාර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් ලෙස දක්වා තිබුණි.	විධිමත් අනුමැතීන්ට යටත්ව කපා හැරීමට කටයුතු කරන බව.	ගිණුම් නිරවුල් කරගත යුතුය.
(ඈ) සමාලෝචිත වර්ෂයේදී කඩ කාමර බදුකරුවන් දෙදෙනෙකු විසින් නව කඩ කාමර වලට විදුලිය ලබා ගැනීමට පෞද්ගලිකව වැය කර තිබුණු රු.93,333 ක ප්‍රාග්ධන වියදම ගොඩනැගිලි ගිණුමට ගෙන නොතිබුණි.	නිවැරදි කරන ලෙස විෂය භාර නිලධාරියාට උපදෙස් ලබාදී ඇති බව.	ගිණුම් නිවැරදි කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශන අනුව වෙනත් ආදායම් රු.14,854,209 ක් ගිණුම්ගත කර තිබුණු අතර, ලේකම්වරයා විසින් විගණනයට ලබාදුන් ආදායම් වාර්තාව අනුව එය රු.13,032,991 ක් විය.	නිවැරදි කරන ලෙස විෂය භාර නිලධාරියාට උපදෙස් ලබාදී ඇති බව.	මූල්‍ය ප්‍රකාශන සම්බන්ධ ලේඛන නිවැරදිව පිළියෙල කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය තුළ සභාව විසින් ගොඩනැගිලි වටිනාකමට එකතු කර තිබුණු රු.13,654,396 ක් වූ ගොඩනැගිලි වටිනාකම් 02 ක් සඳහා වන කර්මාන්ත ලිපිගොනු, බිල්පත් සහ ගෙවීම් වවුචර් ඇතුළු සාක්ෂි ඉදිරිපත් නොකිරීම නිසා ඒවා විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	නිවැරදි කරන ලෙස විෂය භාර නිලධාරියාට උපදෙස් ලබාදී ඇති බව.	මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ශේෂ සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති , රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 134(3)	වසර 05 කට අධික කාලයක සිට අභ්‍යන්තර විගණන වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	අභ්‍යන්තර විගණන සැලැස්මක් සකස්කර අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විෂය භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව.	මුදල් රෙගුලාසි අනුව වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරනලද මූල්‍ය ප්‍රකාශනය අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 9,334,101 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.1,469,115 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභාවේ ලේකම්වරයා විසින් සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් බදු	1,982,000	2,275,593	1,523,934	751,659	1,805,700	2,468,828	1,336,150	1,132,678	
(ii) කුලී	6,162,000	5,155,511	4,312,828	842,683	5,878,200	5,186,649	4,956,985	229,664	
(iii) බලපත්‍ර ගාස්තු	1,050,700	842,850	842,850	-	1,000,500	1,000,500	835,000	165,500	
(iv) වෙනත් ආදායම් එකතුව	4,500,000	13,032,991	1,007,958	12,025,032	4,000,000	8,474,221	1,169,319	7,304,902	
	<u>13,694,700</u>	<u>21,306,945</u>	<u>7,687,570</u>	<u>13,619,374</u>	<u>12,684,400</u>	<u>17,130,198</u>	<u>8,297,454</u>	<u>8,832,744</u>	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය සභාවේ අදහස් දැක්වීම නිර්දේශය

ජල ගාස්තු

සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පැවති හිඟ ජල ගාස්තු රු.1,611,000 ක් වූ අතර, ඉන් රු.769,366 ක් පමණක් අයකරගෙන තිබුණි.

හිඟ ජල ගාස්තු ගෙවීම සම්බන්ධව ජල පාරිභෝගිකයින් දැනුවත් කර, ජංගම වැඩසටහන්ද සංවිධානය කර අයකර ගැනීමට කටයුතු කර ඇත. නොගෙවන ජල පාරිභෝගිකයින්ගේ ජල සම්බන්ධතා විසන්ධි කිරීමට කටයුතු කරන ලෙස දැනුවත් කර ඇති බව.

2.2.3 උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
උච්ඡ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.12,325,897ක් හා මුද්දර ගාස්තු රු.4,197,196 ක් ගෙන්වාගෙන නොතිබුණි.	උපලේඛන පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇති බව.	හිඟ උසාවි දඩ හා මුද්දර ගාස්තු ගෙන්වාගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගැමුණුපුර ප්‍රදේශයේ නව කඩ කාමර 10 ට අදාළව බදුකරුවන් පමණක් ගිවිසුම් වලට අත්සන් කර තිබුණු අතර, සභාව වලංගු කඩ කාමර කුලී ගිවිසුම්වලට එළඹ නොතිබීම හේතුවෙන් 2023 මාර්තු මාසයේ සිට 2024 ජූලි මාසය වන කාල පරිච්ඡේදය සඳහා කඩ කුලී බිල්කර නොතිබුණි. සභාව විසින් කඩ කාමරවල ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කර ගිවිසුම් කාල පරිච්ඡේදයේ සිට කුලී අයකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් කඩ කුලී ආදායම රු.1,700,255 ක් අහිමි වී තිබුණි.	කඩ කාමර සඳහා විදුලි සම්බන්ධතාවය ලබා ගැනීමට විදුලිබල මණ්ඩලය රු.මිලියන 19.8 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත. මෙම වියදම සභාවට දැරීමට නොහැකිවීම හේතුවෙන් විදුලි සම්බන්ධතාවය ලබාගැනීමට රේඛීය අමාත්‍යාංශය හා උච්ඡ පළාත් සභාව දැනුවත් කර ඇති බව.	විදුලි සම්බන්ධතාවය ලබාගෙන කඩ කාමර බදු දිය යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 වර්ෂයේදී කඩ කාමර ඇප තැන්පත් මුදල රු.1,200,180 ක් වර්ෂයකට වැඩි කාලයක් රිදීමාලියද්ද ප්‍රදේශයේ රාජ්‍ය බැංකු ජංගම ගිණුමක නිෂ්කාර්යව තැන්පත් කර තිබීම හේතුවෙන් ඇප තැන්පත් මුදලෙහි ආර්ථික වාසිය ලබා ගැනීමට සභාව කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී එලදායීව යෙදවීමට කටයුතු කරන බව.	කඩ කාමර ඇප තැන්පත් ආර්ථික වාසි ලබාගත හැකි ආකාරයට ආයෝජනය කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
විධිමත් ආකාරයෙන් ඉඩම් පවරා නොගෙන සභාව විසින් භුක්තිවිඳින ඉඩම්වල සභා අරමුදල් සහ ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය වැනි විවිධ ව්‍යාපෘති වලින් ලැබුණු මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් රු.56,358,775ක වටිනාකමකින් යුතු ගොඩනැගිලි සහ සංවර්ධන කටයුතු සිදුකර තිබුණි.	සභාව භුක්ති විඳින ඉඩම් පවරා ගැනීමට පළාත් පාලන කොමසාරිස් මණ්ඩලයේ ප්‍රාදේශීය ලේකම් දැනුවත් කර ඇති බව.	සභාව භුක්ති විඳින ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය පවරා ගත යුතුය.

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව පිළියෙල කර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කල ආදායම් හා වියදම්, වර්ෂයේ තථ්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 04 ක සියයට 20 සිට සියයට 250 දක්වාද, වියදම් විෂයයන් 02 ක සියයට 27 සිට සියයට 57 දක්වාද විචලනයන් පැවතුණි. මේ අනුව අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.	ඇස්තමේන්තුගත ආදායම් හා වියදම් අඩු වැඩිවීම හේතුවෙන් විචලනයන් සිදුවී ඇති බව.	ආදායම් වියදම් සම්බන්ධ විචලනය අවම කරගත යුතුය.